



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව


30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 2477424, 2477423, 2477311
ෆැක්ස්: 2346257, 2477739
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව
දිනය 2014/06/30

2014 ජුනි මාසයේ දී උද්ධමනය තවදුරටත් පහළ වැටේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (කො.පා.මි.ද.) (2006/07=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත, පූර්ව මාසයේ පැවති සියයට 3.2 හි සිට 2014 ජුනි මාසයේ දී සියයට 2.8 දක්වා පහළ වැටිණි. 2014 ජුනි මස වන විට අනුයාත හැටපස් වැනි මාසයටත් උද්ධමනය අඛණ්ඩව තනි ඉලක්කමක මට්ටමෙහි පැවති බව සඳහන් කළ යුතුය. වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය ද 2013 ජුනි මස සිට පෙන්නුම් කළ පහළ යාමේ උපතනීය අනුව යමින් 2014 මැයි මස පැවති සියයට 5.3 හි සිට 2014 ජුනි මාසයේ දී සියයට 4.9 දක්වා තවදුරටත් පහළ වැටිණි.



ආහාර නොවන කාණ්ඩයේ අයිතමයන්ගේ මිල ගණන් සාපේක්ෂව අඩු වශයෙන් ඉහළ යාම සහ ඉහළ පදනම් බලපෑම හේතුවෙන් 2014 ජුනි මාසයේ දී උද්ධමනය සැලකිය යුතු පහළ මට්ටමක පැවතිණි. ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තුව; සෞඛ්‍ය; ප්‍රවාහන; සන්නිවේදන; විනෝදාත්මක හා සංස්කෘතික; සහ අධ්‍යාපන යන බොහෝ උප කාණ්ඩයන්හි අයිතමයන්ගේ මිල ගණන් ස්ථාවරව පැවතීමත් සහ විවිධ භාණ්ඩ හා සේවාවන්; රෙදිපිළි හා පාවහන්; සහ නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන යන උප කාණ්ඩයන්හි මිල ගණන් සුළු වශයෙන් ඉහළ යාමත් මෙම හිතකර වර්ධනය සඳහා දායක විය.

ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග අයත් උප කාණ්ඩයේ අයිතමයන්ගේ මිල ගණන් ඉහළ යාම කො.පා.මි. දර්ශකයේ මාසික ඉහළ යාම (සියයට 1.1) සඳහා දායක විය. ආහාර කාණ්ඩය තුළ සියලුම වර්ගවල පාහේ එළවළු, නැවුම් මත්ස්‍ය වර්ග, අර්තාපල්, රතු එෂු, ලොකු එෂු, අමු මිරිස් සහ සමහර සහල් වර්ගවල මිල ගණන්හි ඉහළ යාමක් වාර්තා විය. කෙසේ වුවද, සමහර පළතුරු වර්ග, බිත්තර සහ පොල් ආදියෙහි මිල ගණන් මෙම මාසය තුළ සැලකිය යුතු ලෙස පහළ ගියේය.

උද්ධමනයේ ඉදිරි දිශානතිය පිළිබඳ විශ්වසනීය පුරෝකථනයක් සපයන මූලික උද්ධමනය, වාර්ෂික සාමාන්‍ය පදනම මත පූර්ව මාසයේ පැවති සියයට 3.1 හි සිට එය හඳුන්වා දීමෙන් පසු වාර්තා කළ අඩුතම අගය වූ සියයට 3.0 දක්වා 2014 ජුනි මාසයේ දී පහළ වැටිණි. මෙම ප්‍රශංසනීය වූ පහළ මට්ටමක උද්ධමනය කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද විවික්ෂණශීලී ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති මගින් සාධනීය බලපෑමක් ඇති කෙරිණි. මේ අතර, ලක්ෂ්‍යමය මූලික උද්ධමනය ද 2014 මැයි මස පැවති සියයට 3.3 හි සිට ජුනි මාසයේ දී සියයට 3.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.